

## නිවරතනික වනාන්තර සහ දේශගුණීක විපරකාසය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයට පසු විපරමක්

“නිවරතනික වනාන්තර සහ දේශගුණීක විපරකාසය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය” (International Conference on Tropical forest and Climate change), පිළිබඳ මතිලා තුවරදී 1998 ඔක්තෝබර් 19 - 22 අතර පැවත්විණි. 2004 වර්ෂයේ ඔක්තෝබර් මසට, මෙම සම්මේලනය පවත්වා වසර 6 ක සම්පූර්ණ රෝ. වර්තමානයේදී ලොව පුරු දේශගුණීක විපරකාසය පිළිබඳවත් නිවරතනික වනාන්තර පිළිබඳවත් දැඩි අවධානයක ගොමු වී ඇති පසුව්මක. මිට වසර 6 කට යෝර පැවති එම ජාත්‍යන්තර සම්මේලනය උත්සායන් දෙක ආරක්ෂා හිරි බලීම කාලෝචිතය.

දේශගුණීක විපරකාසය අවම කිරීම සඳහා වනාන්තර වල කාර්යාලයත්, දේශගුණීක විපරකාසය බලපෑම වනාන්තර පද්ධති වලට ලැබෙන ආකාරය පිළිබඳවත් නිවරතන වනාන්තර වල වර්තමාන තත්ත්වය පිළිබඳවත්, විමර්ශනයට ලක් කිරීම මෙම සම්මේලනයේ අරමුණ විය. මෙය එකස්ථ පාරිභාශීලික සංවිධානය මැදිඟත විමෙන්, එකස්ථ පාරිභාශීලික සංවර්ධන ව්‍යවස්ථාපති (UNDP), පිළිබඳ පරිසර හා ස්වභාවික සම්පත් දෙපාර්තමේන්තුවත් (Department of Environment and Natural Resources), පිළිබඳ පාරිසරක හා වන විද්‍යා වැසිසටහනත් (Environment and Forestry Programme), එකට සාම්බානය කරන ලදී.

පසුගිය වසර 40 පුරුවට ලොව පුරු වකිවූ බ්ලියන 2.4 ක ජනතාවත්, අසම්බුද්ධ සාම්බානයන් තිකාම කාබන බියෝක්සයීඩ්, කාබනමොනොක්සයීඩ්, CFC11, CFC12, මිනෝන්, නයිට්‍යා ඔක්තෝබර් මිනෝන්, තයිට්‍යා ඔක්තෝබර් මිනෝන් සහිත සර්තාගාර වායුන අධික ලෙස වායුගෝලයට තිබුත වන්නට විය. කෙසේ වෙතත් 1980 දෙශගුණීක අගභාගය වන විට මෙළුක රෝන බ්ලියන 5.5 ක පමණ කාබන ප්‍රාථමික වාර්ෂිකව ලොව පුරු වායුගෝලයට එකතු වන්නට විය. මේ තිකාම පාරිසරක උණ්ඩවය බ්ලියන් ඉහළ තැන්තින මින්නින් පිළිබඳ ප්‍රාථිත සාම්බානය ඉස්මතු වී යොන්. එහෙම ලොව පුරු වායුගෝලයේ තිබුත වන කාබන බියෝක්සයීඩ් වායුව අවම කිරීමය. එහෙත්, අසීරු කාරුණික වන්නේ කාරුණික සාම්බාන අරමුණු ඔස්ස දිවයන් එක එක රටවල ආර්ථිකයන්ට එය කළ හැකිද යන්නය. එහෙත් කාබනයීඩ් වායුව සම්බානය කර ගැනීම සඳහා වනාන්තර ලැයිත වායු ගැළුව කාබන තිර විමව (අබඩ විමව) ඉහි සැලකීම කළහැකි තත්ත්වයක පමණක තොව කළයුතු තත්ත්වයක් එ තියේ. කාමානයන් ගාක්‍ය වියුත් බරින 45% න් පමණ කාබනය.

තරම සෙල්ඩියක් අංශක 1.5 - 4.5 අතර ප්‍රමාණයන් වැයි විය සකි බවට පාරිසරක විද්‍යාඥයින් අනුගුරු සඟවා තියේ.

ලේ වන විට මිශි මධ්‍ය උණුසුම්විලි එම විභාක ලොවට දුනෙම්තු පවතී. මේ අතර.....

01. මුහුද ජේ මධ්‍යම ඉහළ නයිම
02. දේශගුණීක අත්ත තත්ත්වයන් නිරමාණය විම
03. රෙඛව විවිධින්ට භාෂණය
04. කාන්තාර්කරණය පැවිරීම
05. ගුම් භාෂණය අධික විම
06. ඕස්කාන වියන ක්ෂේත්‍ර විම උත්සන්ත විම
07. ලැබී ගිනි පැවිරීම
08. කෘම් හා රෝග හානි පැවිරීම
09. ස්වාභාවික පරිසර පද්ධතින් වලට හානි පැමිණීම

ආදිය පුදින වේ. මේ අනුව සෙට ද්වැන් මාත්‍ර පරපුර ඇතුළු මුළු මාත්‍ර රෙඛව පද්ධතියේ පැවත්ම තීරණාත්මක අවධියකට පත්ව ඇත.

මේ සියල් උතුද්වෘතයන් බිජි කරන මිශි මධ්‍ය උණුසුම්විම එවුපස සටන හරිතාගාර වායුත් අතර 60% ක දායකත්වය දරන්නේ කාබන බියෝක්සයීඩ් වායුවේයි. මේ කාරුණික ශේෂුවන්ම මතුළු රීයින ව්‍යුහකතාරී වාතාවරණය මග හැර ගැනීමට සලකා බැවු යුතු ප්‍රධාන සාම්බානය ඉස්මතු වී යොන්. එහෙම ලොව පුරු වායුගෝලයේ තිබුත වන කාබන බියෝක්සයීඩ් වායුව අවම කිරීමය. එහෙත්, අසීරු කාරුණික වන්නේ කාරුණික සාම්බාන අරමුණු ඔස්ස දිවයන් එක එක රටවල ආර්ථිකයන්ට එය කළ හැකිද යන්නය. එහෙත් කාබනයීඩ් වායුව සම්බානය කර ගැනීම සඳහා වනාන්තර ලැයිත වායු ගැළුව කාබන තිර විමව (අබඩ විමව) ඉහි සැලකීම කළහැකි තත්ත්වයක පමණක තොව කළයුතු තත්ත්වයක් එ තියේ. කාමානයන් ගාක්‍ය වියුත් බරින 45% න් පමණ කාබනය.

මෙමත අවශ්‍යතාවක් පවතින්දීම ශ්‍රී ලංකාවේ වන ආවරණය වකර 1900 සිට 2000 වන විට 70% සිට 22.4% දක්වා අඩුවී රියි. ගොලිය තත්ත්වය දැය බලන විට 1980 - 1991 අතර කාලය තුළදී සාබරධනයන් සමගම ඉතුදුනියියාවේ වනාන්තර වලින් 22.6%ක්ද, මුදිලෝයේ වනාන්තර වලින් 22.3% ක්ද මලයායියාවේ වනාන්තර වලින් 8.1%ක් දී, විනාශ වී රියි.

මෙම තත්ත්වය නිකාම 1998 දී පිළිබේයේ පැවති නිවරතන වනාන්තර සහ දේශගුණීක විපරායාකය පිළිබඳ ජාත්‍යන්තර සම්වේලනයෙන්ද අවධාරණය කළේ දේශගුණීක විපරායාකය අවම කිරීමට වන ආවරණය වැඩි කළ ගුණුම බවයි. මේ නිකාම ලොව බොහෝ රටවල පැවති වන වගා වයිස්ටිභන් තම දුරටත තිබූ කරන්නට විය. ප්‍රජා සහෞතිතව වන වගා කුම්වේද තම දුරටත වනාජත කෙරීනි. සාබරධිත රටවල මුදල සාබරධනය වෙශිත පවතින රටවලට ගොනා යන "කාබන වෙළඳාම" (Carbon Trading) තිබූ කරන්නට විය. මෙම පසුබිම්දීම ලොව ඇතුම් රටවල කාබන තුළනය කරගත හැකි බවද යෙත්වා දී ඇත. පින්ලන්තය මේ කදානා නොදුම උදාහරණය වන අතර 1990 දේශකයේ මදු ගායා වන විට එරට කරමාන්ත හා ප්‍රවාහන මාධ්‍යයන් තුළින් වායු ගොලුයට එක වන කාබන ප්‍රමාණය වන වයිස්ටි ටියාන් මිලයන 55 ක ප්‍රමාණය එරට වනාන්තර වලින් වාර්ෂිකව රිරි කරන ප්‍රමාණයට සමාන කිරීම ලදී.

එරට තත්ත්වය එයේ වුවත් ලොව පුරා ඇදවත් වන සම්පත් විනාශ වෙශිත පවතී. අගනා නිවරතන වයි වනාන්තරද විනාශීයකට සෞක්වයාර 1 බැංශ ලොවත් තුරුන වෙශිත පවතී. එයේම වන විනාශයේ හස්තයට ශ්‍රී ලංකාවේ ද සිංහල වක්‍රී ගෙයෙන කුදාකර වනාන්තර සහ සිංහරාජය වයි ලෝක උරුම වනාන්තර වල සිට ගුණුක කළයින කුටු පැදුරු දක්වාම ගුහ්‍යය වෙශිත පවතී. මෙය වෙළුයේම ශේ මතු පරපුරු පීවය උදාය වන සම්පත් වනාජත කිරීම රුපයට ගො වන සංරක්ෂණ දෙපාරත්මක්තුවට ශේ පමණක කළ ගොස්යියා. එ සඳහා මෙරට මගරතාතාවයේද, සමාජ සංවිධාන වලදී, සැබෑ තිබේම් හා උච්චතාව අත්‍යවශ්‍යම වන බව අවධාරණය කළ ගුණුව රියි.

**මුදීන ප්‍රස්ථාලික පෙරරා  
කරීමාවාරය,  
ශ්‍රී ලංකා වහ එද්දායනය  
වහ සාරක්ෂණ දෙපාරත්මක්තුව**